


මිලු ම සිරියේ අඩවියේ] මුදුස් පතිප්‍රාථිමයුතුයතු] All Rights Reserved]



අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2020
කළුව් පොතුත් තරාතරප් පත්තිර (සාතාරණ තර)ප පරීක්ෂා, 2020
General Certificate of Education (Ord. Level) Examination, 2020

සෞඛ්‍ය හා ගාරීරක අධ්‍යාපනය	I, II
ස්කාතාරමුම ඉංජිනේරුවා සහ ප්‍රාග්ධන අධ්‍යාපනය	I, II
Health and Physical Education	I, II

සෞඛ්‍ය හා ගාරීරක අධ්‍යාපනය II

* පළමුවත ප්‍රශ්නය ද, I කොටසෙන් ප්‍රශ්න දෙකක් ද II කොටසෙන් ප්‍රශ්න දෙකක් ද බැඳීන් තෝරාගෙන ප්‍රශ්න පෙන්ව පමණක් පිළිතුරු සපයන්න.

1. පසුගිය දිරිය වූ පාසල් නිවාඩුවේ ද ජයග්‍රී පවුලේ සාමාජිකයන් සියලුදෙනා උදය කාලය ගතකලේ ගෙවතු විගාචීමට ය. මැකරල්, අධිල, වම්බොටු වැනි එළවුල් ද නිවිති, ගොවුකොල වැනි පලා වර්ග හා මක්දෙකුක්කා මුවුනු විගා කළේ ය. ගෙවත්තේ පොල්, කොස්, අඩි, කොසල් වැනි ගස් ද නිවුති. සෞඛ්‍යවත් ආහාරවේල් සකස් කිරීමට නිරතුරුව් අවධානය යොමුකරන මටට, ගෙවත්තෙන් ලබාගත් තැබුම් ආහාර වර්ග ඒ සඳහා ප්‍රයෝගනවත් විය. මෙම කාලසීමාව තුළ මුවුනු නිශ්චල හා ක්ෂේකික ආහාර පරිභේදනය සම්පූර්ණයෙන් තත්ත්‍රව කළ අතර පරිසරයේ පවත්තාව රැකැළුම්ව ද කාර්යක්ෂමව ක්‍රියා කළහ. මෙහිදී පරිසරයේ ජලය එක්ස්ස්වන ස්ථාන පිරිසිදු කර, කැලිකසල එක් කොට කොමිෂේස්වී පොහොර සකස් කර ගත්ත.

විවිධ කාලයේ ද පවුලේ සියලුදෙනා එකව වෙස් ක්‍රිඩාව වැනි මානසික සෞඛ්‍ය වර්ධනය වන ක්‍රිඩාවල නිරත වූ අතර, ස්වයිං යාමයේ ද ක්‍රිඩා ක්‍රිඩාවල ද නිරත වූහ. සමහර දිනවල, මමයින් විසින් සකස් ගැනීම් නීතිමයින් අනුගමනය කරමින් මුවුනු 'මාලදාල' වැනි පුළු ක්‍රිඩාවල නිරත වූහ.

මෙම සිද්ධිය අපූරුත් අංක (i) සිට (x) නෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

- (i) ජයග්‍රී පවුලේ සෞඛ්‍ය ආශ්‍රිත ගාරීරක යෝගාතා වර්ධනයට හේතු වන ක්‍රියාකාරකම දෙකක් සඳහන් කරන්න.
- (ii) ජයග්‍රී පවුලේ සාමාජිකයන් අනුගමනය කළ යහපත් ආහාර පුරුදු දෙකක් ලියන්න.
- (iii) ගෙවත්තෙන් ලබාගත් පලා වර්ග පිළියෙළ කිරීමේ ද පෙළෙන ගුණය රැකගැනීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග දෙකක් ජයග්‍රී පවුලේ මටට යෝජනා කරන්න.
- (iv) මලබද්ධයෙන් පෙළෙන ජයග්‍රී පවුලේ සියාගේ, එම රෝග තත්ත්වය අවම කරගැනීම සඳහා ඔහුගේ ආහාරයට එක්කර ගැනීමට සුදුසු, ජයග්‍රී පවුලේ ගෙවත්තෙන් ලබාගත හැකි ආහාර වර්ග දෙකක් ලියන්න.
- (v) පරිසරයේ පවත්තාව රැකගැනීමෙන් ජයග්‍රී පවුලට අත්වන වාසි දෙකක් සඳහන් කරන්න.
- (vi) පවුලේ සියලුදෙනා එකව ක්‍රියාකාරීම තුළින් මුවන් තුළ වර්ධනය කරගත හැකි සමාජ කුසලතා දෙකක් ලියන්න.
- (vii) මානසික සෞඛ්‍ය වර්ධනය සඳහා සිද්ධියේ සඳහන් ක්‍රිඩාව හැර මුවන්ට නිරත විය හැකි වෙනත් ක්‍රිඩා දෙකක් නම් කරන්න.
- (viii) ක්‍රිඩා වර්ගීකරණයට අනුව ක්‍රිකට් ක්‍රිඩාව අයන් ක්‍රිඩා වර්ගය නම් කර, එම ක්‍රිඩා වර්ගයට අයන් මුවන්ට නිරතවිය හැකි වෙනත් ක්‍රිඩාවක් සඳහන් කරන්න.
- (ix) සිද්ධියේ දක්වා ඇති ලක්ෂණය හැර මුවන් නිර්මාණය කළ පුළු ක්‍රිඩාවේ තිබිය හැකි වෙනත් ලක්ෂණ දෙකක් දක්වන්න.
- (x) ක්‍රිඩාවල නිරතවීමෙන් මුවන්ට ලැබෙන ප්‍රයෝගන දෙකක් ලියන්න.

(ලක්ණ 02 × 10 = 20 පි)

[අවවශ්‍ය පිටුව බලන්න]

I කොටස

පුර්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.

2. වර්තමානයේ ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වන කොට්ඨාස-19 හේතුවෙන් ලොව පුරු මරණ බොහෝ සංඛ්‍යාවක් වාර්තා වේ.

(i) ඉහත රෝගය සඳහා මූල්‍යවන රෝග කාරකය හා එම රෝග කාරකය සාපුළුවම බලපාන පද්ධතිය නම් කරන්න.
(ලකුණු 02 පි)

(ii) කොට්ඨාස-19 රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග තුනක් සඳහන් කරන්න.
(ලකුණු 03 පි)

(iii) මෙම රෝගය වැළඳීම වළක්වාගැනීම සඳහා ඔබ විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පහක ලියන්න.
(ලකුණු 05 පි)

3. මහා පෝෂක හා ක්ෂේර පෝෂක සිරුරට අවශ්‍ය ප්‍රමාණවලට නොලැබීම හේතුවෙන් වර්තමානයේ ශ්‍රී ලංකාවාසීන් විවිධ පෝෂණ ගැටුවලට මුහුණ පා ඇත.

(i) (අ) මහා පෝෂක අඩුවීම හා වැඩිවීම හේතුවෙන් පුද්ගලයන් මුහුණ පා ඇති පෝෂණ ගැටුපු දෙක සඳහන් කරන්න.
(ආ) ප්‍රශ්න අංක (i)(අ) හි ඔබ සඳහන් කළ පෝෂණ ගැටුපු දෙක ඇතිවීම හේතුවෙන් පුද්ගලයන් තුළ දැකිය හැකි ලක්ෂණයක් බැහින් වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්න.
(ලකුණු 02 පි)

(ii) සිඹුන් කිහිපදෙනෙකු මුහුණ. පා ඇති ක්ෂේර පෝෂක උගානතා තත්ත්ව තුනක් පහත දැක්වේ. එම පෝෂණ උගානතාවලට අදාළ රෝග ලක්ෂණයක් බැහින් සඳහන් කරන්න.

(අ) අයයින් උගානතාව
(ආ) යක්ව උගානතාව
(ඇ) විවිධීන් A උගානතාව
(ලකුණු 03 පි)

(iii) (අ) ප්‍රශ්න අංක (3)(ii) හි සඳහන් පෝෂණ උගානතා අවම කරගැනීමට එම සිඹුන්ට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගයක් බැහින් (දුදාහරණ සහිතව) ලියා දක්වන්න.
(ලකුණු 03 පි)
(ආ) ප්‍රශ්න අංක (3)(ii) හි සඳහන් පෝෂණ උගානතා අවම කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග දෙකක් සඳහන් කරන්න.
(ලකුණු 02 පි)

4. පහත සඳහන් අභියෝගවලට සාර්ථකව මුහුණදීම සඳහා ඔබ ක්‍රියාත්මක වන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න.

(i) පාසල් නිවාඩු කාලය දිරිස බැවින් කම්මැලුව ගෙදරට වී සිරීම අපහසු බව 10 ග්‍රේනියේ ඉගෙනුම ලබන ඔබේ මල්ලී/නාගී එකට පවසයි.

(ii) නිරෝධායන නිති කඩවන පරිදි යෙළුවන් එක්ව සාදයක් පැවැත්වීමට සැලසුම් කරන බව ඔබට දැනගත්ත්ව ලැබේයි.

(iii) ඔබේ අසල්වාසී අඩු ආදායම්ලාභී පවුලක් ඇදිරිනිති සමයේ කිසිවක් කර කියා ගත නොහැකිව අසරවා සිටින ආකාරය ඔබ දැකියි.

(iv) දිගුකාලීන නිවාඩුවේ විවිධ ආභාර දැක්වී විවිධ සිරීම හේතුවෙන් සූපුරුදු පරිදි තම පුහුණුවීම් කටයුතු හා ගාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම්වලට සහභාගිවීමට නොහැකි වූ බව පවසම්න් ඒ සඳහා කළ යුත්තේ කුමක් දැයි ඔබේ මිත්‍රා/මිත්‍රිය ඔබෙන් විමසයි.

(v) කොට්ඨාස-19 රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පනවන ලද ඇදිරි නිතිය ඉවත් කළ පසු, ආසන්නයේ පිහිටි වෙළඳසැල වෙත ගොස් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් මිලදීගෙන එන ලෙස අම්මා ඔබට පවසන්නේ ය.
(ලකුණු 02 x 5 = 10 පි)

[නවච්‍රියා පිටුව බලන්න.]

II කොටස


ප්‍රයෝග දෙකකට පමණක් පිළිතුරු සපයන්න.

5. මලිමිපික් හීඩා උලෙලක දී රන් පදක්කම්ලාභී බර උපුලන හීඩිකයකුගේ හා මැරතන් ධාවකයකුගේ අත් සහ පාදවල බහුවල ඇති ජේසි තන්තු පිළිබඳ තොරතුරු කිහිපයක් පහත වගුවේ දැක්වේ. ඒ ඇපුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.


ජේසි තන්තුවල වියෙමූ ලක්ෂණය	A හීඩිකය	B හීඩිකය
වර්ණය	පුදුය	රතුය
සංකේතවන වේගය	වැඩිය	අඩුය
නිර්වාපු ස්වසනය	වැඩිය	අඩුය
ස්වාපු ස්වසනය	අඩුය	වැඩිය

- (i) (ආ) බර ඉසිලිමේ හීඩිකයා සහ මැරතන් ධාවකයා හැඳින්වන ඉංග්‍රීසි අක්ෂර වෙන් වශයෙන් ලියන්න.
- (ආ) බර ඉසිලිමේ හීඩිකයාගේ දෙඅත්වල බහුවල ඇති ජේසි තන්තුවල දැකිය හැකි, සටහනේ සඳහන් නොවන වෙනත් දේශීල්ංයක් සඳහන් කරන්න. (ලකුණු 02 පි)
- (ii) (ආ) හියුටින් ගොස්ගේට → හියුටින් + ගොස්ගේට + 
- නම ඉසිලිම් සඳහා ඉහත සල්කරණයෙන් දැක්වන සැපුම් ක්‍රමය ප්‍රධාන වශයෙන් උපයෝගී කොට ගනිමින් වැඩි වශයෙන් සැක්තිය ලබාගන්නා හීඩිකයා කුවුද? (ලකුණු 01 පි)
- (ආ) මධ්‍ය පිළිතුරට හේතු කෙටියෙන් දක්වන්න. (ලකුණු 02 පි)
- (iii) පාසල් නිවාසාන්තර මලල හීඩා තරගයට සහභාගි වූ හීඩිකයකු/හීඩිකාවක තම ඉසිලිම් අතරතුර පාදයේ ජේසි ඉරිමක් සේතුවෙන් අනතරට පත්ව තරගයෙන් ඉවත් එම්. පාසල් ප්‍රථමාධාර ඒකකයේ කටයුතු කරන මිඛ, මුහුට/ඇයට ප්‍රථමාධාර දෙන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. මිඛ සතුව ඇත්තේ ඇද ඇතිරිල්ලක්, අසිස් කැබලි, බැන්බේජ් පටි, රෙදී කැබල්ලක් හා ආධාරකයක් පමණි. (ලකුණු 05 පි)

6. (i) නිවාසාන්තර හීඩා උලෙල සඳහා ආචාර පෙළපාලිය පුහුණු වන මධ්‍ය නිරතවන ස්ථේතික ඉරියවිවකට හා ගතික ඉරියවිවකට උදාහරණයක් බැඳීන් සඳහන් කරන්න. (ලකුණු 02 පි)

- (ii)  උපයේ දැක්වන්නේ පැසි පන්දු (Basketball) හීඩාවේ නිරතවන අංක 7 සහ අංක 9 දරණ හීඩිකයන් දෙදෙනා පන්දුව ග්‍රහණය කොටගෙන සිටින අවස්ථා දෙකකි.

OLEVELAPI.COM




දූගවැකි පිටුව බලන්.

7. A, B සහ C යන ප්‍රශ්නවලින් එකකට පමණක් පිළිතුරු සපයන්න.

- A. (i) වොලිබෝල් ක්‍රිඩාවේ දක්ෂතා දෙකක් සඳහන් කරන්න. (ලකුණු 02 පි)

(ii) බස්නාහිර හා වයඹ පළාත් කණ්ඩායම් අතර වොලිබෝල් කරගයක දී බස්නාහිර පළාත් කණ්ඩායම් ක්‍රිඩකයන්, ශ්‍රීවික ස්පාර්ෂ මාරුටීම නිවැරදි අනුපිළිවෙළට සිදු තොකරන ලදී. මෙම අවස්ථාවේ දී විනිශ්චරු වශයෙන් ඔබ ලබාදෙන තීරණය හේතු සහිතව පැහැදිලි කරන්න. (ලකුණු 03 පි)

(iii) (අ)  වොලිබෝල් ක්‍රිඩාවේ දී ප්‍රධාන විනිශ්චරු විසින් දෙන ලද සංයුතක් රුපයේ දැක්වේ. මෙම සංයුත දෙනු ලබන්නේ කුමක් සඳහා දී? (ලකුණු 01 පි)

(ආ) ශ්‍රී බඩුයන්/ශ්‍රී කිංකාවන් 12 ක් හා වොලිබෝල් දෙකක් ඔහු ලබාදී ඇත්තැම්, ඉහත ප්‍රාග්‍රහ අංක A(i) හි ඔහු සඳහන් කළ දක්ෂතාවක් තේරාගෙන, වොලිබෝල් ශ්‍රී බඩුයන්ට/ශ්‍රී කිංකාවන්ට එම දක්ෂතාව ප්‍රාග්‍රහ හුණු කිරීමෙන් අනුතුරුව එය ප්‍රගුණ කිරීම සඳහා පූජ්‍ය ශ්‍රී යාකාරකම දෙකක් නිර්මාණය කොට ලියන්න.

(ආ) ක්‍රියිකාවන් 12 ක් හා තෙවැලේ දෙකක් මධ්‍ය ලබාදී ඇත්තම්, ඉහත ප්‍රශ්න අංක B(i)(අ) හි ඔබ සඳහන් කළ පන්දු යැවිමේ කුමයක් තොරගෙන, ක්‍රියිකාවන්ට එම දක්ෂතාව පුහුණු කිරීමෙන් අනතුරුව එය ප්‍රශ්න කිරීම සඳහා පූදුස් කියාකාරකම දෙකක් නිර්මාණය කොට ලියන්න. (ලක්ෂණ 04 යි)

- C. (i) පාපන්දු ක්‍රිඩාවේ දී පන්දුවට පාදයෙන් පහරදීමේ (kicking the ball) ක්‍රම දෙකක් සඳහන් කරන්න. (ලක්ෂණ 02 යි)

(ii) උතුරු සහ දකුණු පලාත් කණ්ඩායම් අතර පැවැත් වූ පාපන්දු තරගයක දී උතුරු පලාත් කණ්ඩායම් ක්‍රිඩකයක දැඩුවම් ප්‍රදේශය තුළ දී (penalty area) සිතාමත් දකුණු පලාත් කණ්ඩායම් ක්‍රිඩකයක තල්පු කරන ලදී. මෙම අවස්ථාවේ දී විනිශ්චරු ව්‍යුහයෙන් ඔබ ලබාදෙන තීරණය ජේතු සහිතව පැහැදිලි කරන්න. (ලක්ෂණ 03 යි)

(iii) (අ)  පාපන්දු ක්‍රිඩාවේ දී විනිශ්චරු විසින් දෙන ලද සංයුතක් රුපයේ දැක්වේ. මෙම සංයුත දෙනු ලබන්නේ තුමක් සඳහා දී? (ලක්ෂණ 01 යි)

(ආ) ක්‍රිඩකයන්/ක්‍රිඩකාවන් 16 ක් හා පාපන්දු දෙකක් ඔබට ලබාදී ඇත්තාම්, ඉහත ප්‍රශ්න අංක C(i) හි ඔබ සඳහන් කළ පාදයෙන් පහරදීමේ ක්‍රමයක් තෝරාගෙන, ක්‍රිඩක/ක්‍රිඩකාවන්ට පූජුණු කිරීමෙන් අන්තරුව එම පාද පාහර පිළිගනු ලැබුණු සේසු තියෙකාවරාම් මෙහෙත් තිර්මාණය කොට උයන්න. (කොනු 14 පි)

* * *